



ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය විවෘත සහ දුරස්ථ අධ්‍යයන කේන්ද්‍රය

විවෘත සහ දුරස්ථ අධ්‍යයන කේන්ද්‍රයේ පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවීම - 2021

ඉංග්‍රීසි සහතිකපත්‍ර පාඨමාලාව Certificate Course in English (CCE)

පාඨමාලා කාලය : මාස 03 කි.
(සෙනසුරාදා සහ ඉරිදා දින දෙකෙහිදී ම)

පාඨමාලා ගාස්තු : රු. 10,000.00
(වාරික 02කින් ගෙවිය හැකි ය. පළමු වාරිකය රු. 6,000.00)

පාඨමාලාව සඳහා බඳවා ගැනීමේ සුදුසුකම් :
අ.පො.ස (සාමාන්‍ය පෙළ) දක්වා අධ්‍යාපනය ලබා තිබීම හා අයදුම්පත් භාර ගන්නා දිනට වයස අවුරුදු 16 සම්පූර්ණ වී තිබීම.

විශේෂ කොන්දේසි

මෙය කඩිනම් පාඨමාලාවක් ලෙස පැවැත්වෙන අතර සෙනසුරාදා සහ ඉරිදා දින දෙකෙහිදී ම දේශන පැවැත්වේ.

අයදුම්පත් ගාස්තුව රු. 500.00 ට අමතරව ප්‍රථම වාරික මුදල වන රු. 6000.00 ක මුදල ද බැංකුවට ගෙවා රිසිට්පත අයදුම්පත සමඟ එවිය යුතුය. පාඨමාලාවට ලියාපදිංචිය සඳහා ගෙවිය යුතු සම්පූර්ණ ගාස්තුව (අයදුම්පත්‍ර ගාස්තුව + පළමු වාරිකය)

රු. 6500.00 කි.

ශාරීරික අධ්‍යාපනය හා ක්‍රීඩා පුහුණුව පිළිබඳ උසස් ඩිප්ලෝමාව Higher Diploma in Physical Education and Sports Coaching HDip (PESC)

පාඨමාලා කාලය : මාස 24 කි. (සති අන්ත)

ලියාපදිංචි ගාස්තු : රු. 5,000.00

පාඨමාලා ගාස්තු : රු. 100,000.00

(වාරික 04කින් ගෙවිය හැකි ය. පළමු වාරිකය රු. 35,000.00 කි. දෙවන වාරිකය රු. 35,000 කි. තෙවන වාරිකය රු. 20,000.00කි. සිවුවන වාරිකය රු. 15,000 කි.)

පාඨමාලා මාධ්‍යය : සිංහල / ඉංග්‍රීසි

පාඨමාලාව සඳහා බඳවා ගැනීමේ සුදුසුකම් : අ.පො.ස (උසස් පෙළ) සමත් වීම හෝ NVQ 4 මට්ටමේ පාඨමාලාවක් සමත් වී තිබීම.

අයදුම්පත් භාර ගන්නා දිනට වයස අවුරුදු 18 සම්පූර්ණ වී තිබීම.

මෙම පාඨමාලාව සඳහා සීමිත සිසුන් සංඛ්‍යාවක් බඳවා ගන්නා බැවින් බඳවාගැනීම අයදුම් කිරීමේ ප්‍රමුඛතාව මත සිදු කෙරේ. නියමිත සිසුන් සංඛ්‍යාව සම්පූර්ණ වූ පසු අයදුම් කිරීම අවසන් විය හැකි ය.

ශාරීරික අධ්‍යාපනය හා ක්‍රීඩා පුහුණුව පිළිබඳ උසස් සහතිකපත්‍රය
Advanced Certificate in Physical Education and Sports Coaching
AdvCert (PESC)

පාඨමාලා කාලය : මාස 06 කි. (සති අන්ත)

ලියාපදිංචි ගාස්තු : රු. 5,000.00

පාඨමාලා ගාස්තු : රු. 60,000.00

(වාරික 02කින් ගෙවිය හැකි ය. පළමු වාරිකය රු. 35,000.00 දෙවන වාරිකය රු. 30,000)

පාඨමාලා මාධ්‍යය : සිංහල / ඉංග්‍රීසි

පාඨමාලාව සඳහා බඳවා ගැනීමේ සුදුසුකම් : අ.පො.ස (සාමාන්‍ය පෙළ) සමත් වීම හෝ NVQ 3 මට්ටමේ පාඨමාලාවක් සමත් වී තිබීම.

අයදුම්පත් භාර ගන්නා දිනට වයස අවුරුදු 16 සම්පූර්ණ වී තිබීම.

සාම්ප්‍රදායික ක්‍රීඩා හා එළිමහන් විශාන්ත්‍රිය පිළිබඳ සහතිකපත්‍රය
Certificate in Traditional Sports and Outdoor Recreation
Cert (TSOR)

පාඨමාලා කාලය : මාස 06 කි. (සති අන්ත)

ලියාපදිංචි ගාස්තු : රු. 5,000.00

පාඨමාලා ගාස්තු : රු. 60,000.00

(වාරික 02කින් ගෙවිය හැකි ය. පළමු වාරිකය රු. 35,000.00 දෙවන වාරිකය රු. 30,000)

පාඨමාලා මාධ්‍යය : සිංහල / ඉංග්‍රීසි

පාඨමාලාව සඳහා බඳවා ගැනීමේ සුදුසුකම් : 9 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය සම්පූර්ණ කර තිබීම හා අදාළ ක්ෂේත්‍රයක අවම වශයෙන් අවුරුදු දෙකකට සමාන සහතික කළ සේවා පළපුරුද්දක් තිබීම. වයස අවුරුදු 16 ට වැඩි විය යුතුය.

විදේශීය සිසුන් සඳහා අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගයට සමාන අධ්‍යාපන සුදුසුකම් සපුරා තිබිය යුතුය.

සියලු ම පාඨමාලාවන් සඳහා **2021.08.02** වන දින සිට **2021.08.31** දක්වා කාලය තුළ අයදුම්කළ යුතු අතර ඒ සඳහා www.sab.ac.lk/codl වෙබ් අඩවිය වෙත පිවිස අදාළ පාඨමාලාවේ අයදුම්පත හා බැංකු ගෙවීමේ රිසිට්පත බාගත කර ගත හැකි ය. තවද අයදුම්පත්‍ර ගාස්තුව වන රු. 500.00 ක මුදලක් (ආපසු නොගෙවන) ඕනෑම ලංකා බැංකු ශාඛාවකින් “ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ විවෘත සහ දුරස්ථ අධ්‍යයන කේන්ද්‍රයේ ගිණුම් අංක “0002246875” යට අයදුම්කරුගේ නම, ජාතික හැඳුනුම්පත් අංකය සහ පාඨමාලාවේ නම නිවැරදි ව දක්වමින් බැර කළ යුතුය. ඉංග්‍රීසි පාඨමාලාවට සඳහා පමණක් ප්‍රථම වාරිකය ඇතුළුව රු. 6500.00 ක මුදලක් ගෙවිය යුතුය.

නිවැරදිව සම්පූර්ණ කරන ලද අයදුම්පත, බැංකු ගෙවීම් රිසිට්පත හා පහත සඳහන් ලේඛනයන්හි **සහතික කළ පිටපත්** සමඟ අධ්‍යක්ෂ, විවෘත සහ දුරස්ථ අධ්‍යයන කේන්ද්‍රය, ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය, තැ. පෙ.02, බෙලිහුල්මය යන ලිපිනයට ලියාපදිංචි තැපැල් මගින් යොමු කළ යුතුය.

1. උප්පැන්න සහතිකය
2. සුදුසුකම් සනාථ කිරීමේ සහතිකය /ලිපියක් (අධ්‍යාපන හෝ වෙනත්)
3. ජාතික හැඳුනුම්පත
4. පාස්පෝට් ප්‍රමාණයේ වර්ණ ඡායා රූප 02 ක්

එක් අයදුම්පතක් වලංගු වන්නේ එක් පාඨමාලාවකට අයදුම් කිරීම සඳහා පමණි. අසම්පූර්ණ හෝ වැරදි තොරතුරු අතුළත් අයදුම්පත් ප්‍රතික්ෂේප විය හැකි ය. ඉහත සඳහන් සියලු ම පාඨමාලාවලට අදාළ දේශන පැවැත්වීම ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ බෙලිහුල්මය පරිශ්‍රයෙහි දී සහ මාර්ගගත ක්‍රමයට (Online) පමණක් සිදු කෙරේ.